

## සැලෙනියේ සංදේශයේ අලංකාර පිළිබඳ වීමරණනාත්මක අධ්‍යාපනයක්

ආචාර්ය පුරුෂ පදියනලාවේ අමරවංශ හිමි

ක්‍රීඩාවාරය

සිංහල අධ්‍යාපන අංශය  
ශ්‍රී ලංකා බොද්ධ හා පාලි විශ්වවිද්‍යාලය  
padiyathalawamarawansa933@gmail.com

### Abstract

The Sinhalese sandesha literary tradition first emerged during the Gampalola period. In this period, two Sandeshas called Thisara Sandeshaya and Mayura Sandeshaya were created. During the Kotte period, the development of this new literary tradition can be observed. The sixth king Parakramabahu, who ruled the state during this period, provided the patronage of the state to develop literature and art. As a result, Paravi Sandeshaya, Gira Sandeshaya, Kokila Sandeshaya, Hansa Sandeshaya and Salalihini Sandeshaya were composed. This literary tradition has unique characteristics. Such as having a famous man or woman as the leader, having a message bearer, praising the ability and image of the message bearer, praising the path, praising the king, delivering the message, blessing the messenger etc. The purpose of the research was to study the embellishments of the Salalihini sandeshaya, which includes these features. The significance of this research is to study the use of embellishments in the literary tradition of the message in the form of four words, and the poetic ability to compose poems using embellishments. The limitation of the research was on the Salalihini Sandeshaya. The author uses thirteen embellishments in Salalihini Sandesaya. Among them, metaphorical embellishment, natural embellishment, Most prominent. It was possible to discover that ten more Embellishments ones been used literary.

**Keywords:** Salalihini, The message, Embellishment, Concepts, The power of poetry

## 1. හැඳින්වීම

සැලැලිහිණි සංදේශය සිංහල සංදේශාවලියේ විභිජ්ට කෘතියකි. මේ කෘතියේ අලංකාර හාවිතය අධ්‍යයනයට පෙර කෘතිය සංක්ෂේපයෙන් හඳුනාගැනීම වැදගත්ය. 'සැලැලිහිණි' යනු ගුන්ථ නාමයයි. මෙහි 'සැලැලිහිණි' යනු පක්ෂීයකි. කැලයේ මෙන්ම ගාහ උද්‍යානවල වාසය කරන අලංකාර කුරුල්ලෙකි. ගාරකා පක්ෂී නමින්ද හඳුන්වයි. හිස පිටුපසින් කහ පාටක් දැකිය හැකි සතෙකි (විජයතුංග, 2017:1773). ගම්වල අදටත් දැකිය හැකි වදුවීයාමේ තරේතනයට ලක්වී ඇති පක්ෂීයකු ලෙසද හඳුන්වාදිය හැකිය. ප්‍රමාණයෙන් සේ.මී. 23ක් පමණ වේ. තද කඩවන් දුමුරු වල්ගයක් සහිතය. භොට, කකුල් හා ඇස් වටා කහපාටය. හිස දෙපස කඩ පාටට හුරුය. පියාසර කරන විට සුදු පැල්ලක් දක්නට ලැබේ. යුවුල ලෙසින් හෝ කුඩා කණ්ඩායම් වශයෙන් ඇවිධිම්න් ආහාර සොයායාම ස්වභාවයයි. ඩුරතල් සතෙකු ලෙස ඇති කළ හැකිය. ඇතැම් සැලැලිහිණියන් මිනිස් වදන්, ගිත හොඳින් කියයි. අභිජනන සමය උදා වන්නේ මාර්තු මාසයේ සිට සැල්කුම්බර දක්වායි. ගසක බෙනයක් කුඩාව වශයෙන් යොදාගනියි. වෙනත් කුරුල්ලන් මෙන් කෙදි වර්ග හාවිතකරමින් කුඩාව තනා ගනියි. සැලැලිහිණි පක්ෂීයාගේ ස්වභාවය මෙයයි. තොටගමුවේ ශ්‍රී රාජුල තෙරුන් තමන්ගේ අරමුණ ඉටුකරගන්නට යොදා ගන්නේ මේ අලංකාර පක්ෂීයාය. අරමුණ් ඇත්තේ හයවැනි පරාකුමලාභු රජතුමාගේ දියණීයකටු ලෝකනායා හෙවත් උලකුඩා දේවියට ප්‍රත්ඵ්‍රවනක් දෙන ලෙස කැලෙකියේ විභිජන දෙවියන්ට ආරාධනා කිරීමයි. සංදේශයේ 105 වැනි පද්‍යයේදී එය සඳහන් කරයි.

එසේයින් දැසමන් මහනෙල් කුපුම් ගෙන

පුදම්න් එසුරවර සිරි සරණ වදිමින

මුහුමන් කරන රජ දු සඳුට මෙ කියන

දුනාලින් සමග යස සිරි වඩී පුන් රුවන (සේනානායක, 2018:220)

සැලැලිහිණි සංදේශයේ රවකයාත්, එකල රාජ්‍ය හෙබුවූ රජතුමාත්, කෘතිය රවනාඩු වර්ෂයත්, සංදේශයේ නිමිත්ත සාර්ථකවුණු බවත් කරන නිරදේශයෙන් ඉදිරිපත්කර තිබේ. ඒ අනුව 109 වැනි පද්‍යයේදී හයවන පරාකුමලාභු රජතුමා රාජ්‍යත්වයට පැමිණ තිස්පස්වන වර්ෂයේ නවම මාසයේ කවියාගේ ඉල්ලීම පරිදි රාම කුමාරයාගේ සහෝදරයාඩු විභිජන විසින් සංදේශයට ප්‍රතිචාර වශයෙන් ලෝකනායා බිසවට දරු ගැබක් දුන් බව සඳහන් වේ.

පැරකුම් රුමට පන්තිස්වනු තවම් මස

මනරම් කර බඳුතු මෙහෙසුන් තො වී ලස

අයදුම් ලෙසට සිදු කර කිවිදු අදහස

දෙවිරම් මිතුරු දුන් ගබ බිසවට සකස (සේනානායක, 2018:224)

එකසිය දහවන පද්‍යයෙන් දක්වන්නේ විභිජන දෙවියන් විසින් ලෝකනායා කුමරියට දුන් දරුගැබ වර්ධනයට් පුත් කුමරකු ලෙස මෙලොව එළිය දුටු වර්ෂය, මාසය හා නැකත පිළිබඳවයි. ඒ අනුව මේ පින්වන්ත කුමාරයා හයවන පරාකුමලාභු රජතුමාගේ රාජ්‍යත්වයෙන් තිස්හායවන වර්ෂයේ පෙරවාරි මාසයේ පුරපක්ෂයේ අස්ලිස නැකතෙන් වන්ද්‍යා අහසේ දීප්තිමත්ව පෙනෙන කළුහි ගිරිර ගෝභාවෙන් යුක්තව උපන් බව දක්වයි.

සහස් වනු තවම පුර අස්ලය	නකත
පහස් ලැබ සුපුන් සඳ තුබතුර	පැනෙත
සහස් කර කුලට වැඩ වන ලේස	සතත
වෙසෙස් රජ කුමරු විලසින් දැකම්	පත (සේනානායක, 2018:224)
සැලුලිහිණී සංදේශයේ කතුවරයා තොටගමුවේ රාජුල හිමි යැයි නමින් සංදේශයේ කිසි තැනක දක්නට නැත. තොටගමුවේ රාජුල තෙරුන් විසින් රවනා කරන ලද කාචාසේබර මහාකාචා, පරවි සංදේශය, පංචිකාපුද්ධිය වැනි කාතින්, විජයබා පරිවේශාධිපති තනතුර හෙබවීමත් සාධක වශයෙන් තබාගනිමින් කර්තාත්වය මේ හිමියන්ගේ බව තහවුරු කරගෙන තිබේ. එකසිය එකොලොස්වන පද්‍යයේ 'රජගුරු විජයබා පිරුවන් හිමි' යනුවෙන් සඳහනක් දක්නට ඇත. තොටගමු විභාරයේ වැඩ විසු, හයවැනි පරාකුමලබාභු රජතුමාට උපදේශකයකු වූ, තොටගමුව විභාරයේ පවත්වාගෙන ගිය පිරිවනේ අධිපතියාභු එකම තෙරුන් වහන්සේ තොටගමුවේ රාජුල තෙරුන්ය. එබැවින් සැලුලිහිණී සංදේශයේ කතුවරයා නිශ්චිතවම මේ හිමියන්ගේ බව තහවුරු කරගෙන තිබේ.	
කදුවුරු කළ මැදුර මිනි පහනෙවි	සුඩැදි
නැණුගුරු සබස සමය ද දැනුමෙහි	වොයදි
රජගුරු විජයබා පිරුවන් හිමි	පැහැදි
මෙ මියුරු පදැති සැලුලිහිණීය අස්න	යෙදි (සේනානායක, 2018:224)

සැලුලිහිණී සංදේශයේ සමස්ත පද්‍ය සංඛ්‍යාව එකසිය එකොළහකි. එහෙත් සංදේශය පැවසීමට යොදාගෙන ඇත්තේ පද්‍ය එකසිය අවක් පමණි. එබැවින් ඇතැමෙක් කර්තා නිරදේශය පසු කළක එකතු වූයේ යැයි සලකා පද්‍ය එකසිය අවක් යනුවෙනුත්, සමහරෝක් එම මතය ප්‍රතික්ෂේපකර සමස්ත පද්‍ය ප්‍රමාණය ගණනය කරමින් පද්‍ය එකසිය එකොළහකින් යුත්ත බවත් පවසති. සැලුලිහිණී සංදේශය අධ්‍යයනය කිරීමෙන් කොට්ටෙ යුගයේ රාජු තොරතුරු විශාල ප්‍රමාණයක් මතුකරගත හැකිය. විශේෂයෙන්ම කතුවරයා හයවැනි පරාකුමලබාභු රජතුමාටත්, දරුවන්ටත් දැක්වූ ප්‍රිය බව හා සෙනෙහස, රාජුත්වයේ වර්ෂ, උලකුඩිය දේවියගේ හා රජපතුවෙල් සාමාජිකයන්ගේ උතුම් බොද්ධ ගුණාග හා රුප සෞන්දර්ය, එකල සමාජයේ දේව ඇදිකිල්ලට විශේෂයෙන්ම විහිජණට හා උපුල්වන් දේවියන්ට තිබුණු ගොරවය හා විශ්වාසය, උලකුඩිය දේවිය ද්විඩ තරුණයකු සමග විවාහව් සිටි බව, රටේ පැවැති සුන්දරත්වය, රාජුය යහපත්ව පැවැති බව, කැලුණී විභාරයේ තොරතුරු, කතුවරයාගේ උතුම් ගුණාග, ජයවර්ධනපුර කොට්ටෙ රාජධානියේ ගොඩනැගිලි හා ජනතාව පිළිබඳ තොරතුරු, එකල පුද්ගලයන් හාවිත කළ නම් (උදාහරණ-රත්නාවලි, නන්නනුරුතුනයා, පැරකුම්), විහිජණ දේවියන්ගේ රුප ගොඩාව, දේවාලයේ පුද පුජාව පැවැත්වුණු ආකාරය, කැලුණී ගග පිළිබඳ තොරතුරු, ආගමික සංකල්ප, සමුද්‍යෝග විරිත් සුභාචිතය, කාචා අලංකාර හාවිතය, කතුවරයාගේ හාජා හැකියාව හා ප්‍රතිඵා ගක්තිය, සුබ නිමිති, සමනොළ කන්ද වන්දනා කිරීමට ජනතාව ගිය බව යනාදි කරුණු විශාල ප්‍රමාණයක් මේ සංදේශයෙන් මතුකරගත හැකිය. සාහිත්‍ය නිරමාණයක් වශයෙනුත්, එතිහාසික, සාමාජික, සංස්කෘතික හා දේශපාලනික තොරතුරු අනාවරණය කරන සාහිත්‍ය මූලාශ්‍රයක් වශයෙනුත් වැදගත් වන කෘතියකි. මෙවැනි අගයකින් යුත්ත සිංහල සංදේශාච්චාවලියේ ඉතා ඉහළින්ම බැබලෙන සැලුලිහිණී සංදේශයේ හාවිත අලංකාර කවරේ දැයි අධ්‍යයනය කිරීම මේ පර්යේෂණයෙන් සිදු කෙරේ.

පර්යේෂණයේදී ප්‍රාථමික මූලාශ්‍රය යටතේ සැලුලිහිණී සංදේශයේ විවිධ සංස්කරණ උපනිග්‍රය විය. අලංකාර යාස්ත්‍රය හා සැලුලිහිණී සංදේශය සම්බන්ධයෙන් රවිත වෙනස් විමර්ශන කෘති, සාගරා යනාදිය ද්විතීයික මූලාශ්‍රය

ලෙසන් පරියේෂණයට පදනම් කරගෙන තිබේ. දත්ත විශ්ලේෂණය සඳහා යොදාගෙන ඇත්තේ සංකල්ප විශ්ලේෂණ කුමවේදයයි.

## 2. සාකච්ඡාව

ලෝකයේ පවත්නා වස්තුන්ගේ ස්වරුපය විවිධය. එම විවිධත්වය ප්‍රත්‍යාග්‍රහණය පෙනෙන සේ විග්‍රහකිරීම ස්වභාවෝක්ති අලංකාරයේ ස්වභාවයයි (සිරිපාල, 2020: 74). සියලුස්ලකරයේදී මෙය වත්කියමන් නමින් හඳුන්වා ඇත. මෙයින් සිදුවන්නේ පරිසරය හෝ වස්තුව හෝ තත්ත්වය හෝ ඒ ආකාරයෙන්ම විතුණුය කිරීමයි. වස්තුවක පවතින ස්වභාවය වර්ණනාත්මකව, වමත්කාර ජනකව, අතිශයෝක්තියෙන් හා වාර්තාකථනයෙන් තොරව දැක්වීමද මේ අලංකාරයේ තවත් විශ්ලේෂණ කිහිපයකි. නිරමාණයෙන් සහංස්‍යා තුළ ආනන්දයක් ඇති කිරීමේ ගක්තියක් මේ අලංකාරය සතුය. දැන් සැලැලිහිණි කතුවරයා ස්වභාවෝක්ති අලංකාරය යොදා ගත් අපුරු විමසා බලමු. කතුවරයා සැලැලිහිණි පක්ෂීයා අමතා ‘වෙරළාන’ මහ වෙළ්යාය බලාගෙන ගමනේ යෙදෙන ලෙස 40 වැනි පද්‍යයෙන් පවසයි. පක්ෂීයාට අපුරු දැරුණ තුනක් බලන්න යැයි කියයි. වෙරළාන මහ වෙළ්යාය වටා තිබෙන්නේ සපු, දුනුකේ, හොර යන ජලය ආස්‍රිතව වැඩින විශාල ගස්ය. ඒවා බලන්න යැයි පළමුව ආරාධනා කරයි. දෙවැනියට පවසන්නේ මහවෙළ්යාය අවට නිතරම තැන් තැන්වල සිට නාද කරන්නාවූ වලිකුතුන්ගේ හා කුරුලේලන්ගේ මිහිර ගබඳය අසන ලෙසයි. තුන්වැනියට කියා සිටින්නේ වෙරළාන මහවෙළ් යායේ රත් ඇල් වී කරල් පැසි තැම් ඇති බව හා ඒවා හොඳින් දැක ගන්නා ලෙසයි. මේ දැරුණ තුන දුටු විට සිත සන්නේෂයෙන් පිරේ. ඇස තවත්වත් මේ දැරුණ බැලීමට ප්‍රිය කරයි. වෙළ්යායක් මැදින් ගමන් කරන බව ගතට සිතට ඇති කරයි. තවද පක්ෂීයා අමතන්නේද ‘සලාන’ (සමාන හදවතක් ඇති මිත්‍ය) යනුවෙනි. ආදරයක්, සෙනෙහසක්, දැඩි මිතුරුකමක් එහි ඇත. මහුගේ සුවය හා සතුට වෙනුවෙන්ම ක්‍රියාත්මක මේ වෙළ්යාය බලන ලෙස ආරාධනා කරයි. ඒ බව ‘වඩිනු මැනවී’ යන පදයෙන්ද අර්ථවත් කර තිබේ. මෙහි උපමා හෝ රුපක හෝ වෙනත් අලංකාරයක් හෝ දක්නට තැත. ඇත්තේ තියන තත්ත්වය ඉතා අපුරුවට පැවසීමකි. එනම් තියන ස්වභාවය ප්‍රත්‍යාග්‍රහණය පෙනෙන සේ පැවසීමකි. මේ ස්වභාවය යම් පදනයකින් මතු වෙනවා නම් එය ස්වභාවෝක්ති අලංකාරයට අයත් වේ. පායක හදවතේ වමත්කාරය ඇති කිරීමට නිරමාණකරුවන් බහුලව හාවිත කරන අලංකාරයක් ලෙසද මෙය හඳුන්වා දිය හැකිය. ස්වභාවෝක්තියෙන් පිරිපුන් එම පද්‍ය පහතින් හඳුනා ගන්න.

අවට සුපිටි සපු දුනුකේ සලාන

හඩන තැනින් තැන විලිකුලි කිරළාන

පැසි තැම් කරල් රත්හැල් සහාන

වඩින මැනවී මහවෙළ මැද වෙරළාන (සේනානායක, 2018:119)

ස්වභාවෝක්ති අලංකාරය දක්නට ලැබෙන පද්‍ය සමූහයක් සැලැලිහිණි සංදේශයේ ඇතුළත්ය. ඒවා එකින් එක විස්තරකිරීමට යම් දීර්ශ ලිපියකට ඉඩපාදයි. සැලැලිහිණියේ පහත පදන්වල ස්වභාවෝක්තිය ඇතුළත්වී තිබේ. එනම්: 07, 11, 15, 16, 17, 21, 22, 23, 25, 28, 30, 33, 35, 36, 38, 41, 43, 45, 46, 49, 50, 52, 53, 58, 59, 60, 61, 62, 65, 66, 67, 68, 71, 75, 77, 96 හා 102 යන පදනයන්ය.

සැලැලිහිණි කතුවරයා උපමා අලංකාරය රසවත්ව යොදාගෙන තිබේ. මෙහි දක්නට ලැබෙන ඇතැම් උපමා දුලහය. උවිත තැන යෙදීම තිසා පදනයන් තව තවත් අලංකාරවත්වී තිබේ. උපමා අලංකාරය යනුවෙන් අදහස් කරන්නේ යම් වස්තු දෙකක සමාන බවක් යම් අපුරකින් පැවසීම හෙවත් ඇතිකිරීමයි (සිරිපාල, 2020: 76). සැලැලිහිණි සංදේශයේ ඇති උපමා මෙලෙස මතුකර හඳුනා ගත හැකිය. එනම්: ‘පුල් මල් කෙසරු මෙන් (පිපුණු මල් රේණු මෙන්), සපු මල් කැලෙවී (සපුමල් ගොඩක් මෙන්), නිශ්පුල් දෙලෙවී (නිශ්පුල් මල් පෙති මෙන්),

මලින් කළ රු එව් (මල්වලින් සංස්කීර්ණයක් මෙන්)-(02 පදන්). ලප නොම වන් සඳ වන් (ලප නැති වන්දියා මෙන්) රිසි සැප දෙන සිතුම්ණ වැනි (කැමැති සම්පත් දෙන වින්තාමාණිකා වැනි)-(03 පදන්). බිතුසිතුවම් රු මෙන් (සිතුවම් කළ විතුයක් ලෙස)-(04 පදන්). සුරපුරවන් (දිව්‍ය ලේඛන වැනි)-(05 පදන්). ගනවන් (වැහි වලාකුලක් වැනි)-(06 පදන්). දෙවන මූහුද මෙන් (දෙවැනි මූහුදක් වගේ)-10 පදන්). රියසකුයුරු (කරත්ත රෝදයක් වැනි), දිසි රණ ලියෙච් (දිලිසෙන රත්තන්වැලක් වැනි)--(13 පදන්). සඳ රසෙච් (වන්ද රශ්මිය මෙන්)-(17 පදන්). පහන් එව් (පුදීපයක් මෙන්)-(24 පදන්). රිවි දෙව් සිරින (සුර්ය දිව්‍ය රාජයා ආකාරයෙන්)-(29 පදන්). රණබරණයුරු (රතරන් ආහරණ වැනි)-(37 පදන්). පබල මූතු පට වැන්තේ (පබල මිශ්‍ර මූතුපටක් වැනි ය)-(39 පදන්). විලිකුන් සුරත් පල වැනි වේ (ඉදුණු ඉතා රතුපාට ගෙවියක් වැනි ය)-(48 පදන්). විදේ උපුල් පිළ මෙන් (පද්මරාග මාණිකායෙන් සැකසු වේදිකාවක් මෙන්)-(50 පදන්). කුසුම් විලසින් (මල් මෙන්)-(51 පදන්). මිණි ගණ මෙන් (මැණික් සම්හය මෙන්)-(54 පදය). සුරගග පතිති දම රකුමෙහිම තියුණුණු (අහස් ගංගාව පතිව්‍යා ධර්මය ආරක්ෂා කිරීමෙහි නියුක්ත වූවා වැනිය)-(55 පදන්). මුනිතුම දුටු මෙන් (ඩුරරාණන් වහන්සේ දැක ගත්තාක් වගේ)-(60 පදන්). නිල් උපුලෙව් දිගුනෙන් (නිල් මානෙල් වැනි දිගු නෙත් ඇති), පබල රතදර (පබල වැනි රතුපාට තොල් ඇති), සුපුන් සඳ වැනි වූවන (පුරණ වන්දියා වැනි මූහුණ ඇති)-(64 පදන්). විජයෝත් පාය වන් (වෙළඳයන්ත ප්‍රාසාදය වැනි)-(72 පදය). ලිය කිදුරගතයුරු (ලිය කින්තරාඩිගනාවන් වැනි)-(76 පදන්) ගැල සිරි විලසින් (කරත්තයක හැඩුහුරුකමේ විලාශයෙන්)-(78 පදන්). රත්තපට මෙන් නළල් තලේ (නළල් තලයේ රත්තපට මෙන්)-(79 පදන්). මිණි රේල මෙනේ (මැණික් ඔංවිල්ලාවක් මෙන්), කනා කැටපත් යුවුල විලසිනේ-(රත්වලින් කළ කැටපත් දෙකක් මෙන්)-(80 පදය). හසට්වෙලේ (හංස පංති වැනි)-(84 පදන්). සිලිල් ඉසිනා විලස (ඡලය ඉසින්නාක් මෙන්)-(87 පදය). සයුරු අයුරු (සාගරය වැනි)-(89 පදන්). පොකුරු හසිනි (නෙඟම් කොළයේ දිය මෙන්)-(90 පදන්). පුලතිසි කුල මිණි මිතුරු ඇදුරු (පුලස්ති සාම්වරයාගේ විංගයට මැණික් පහනක් බඳ වූ)-(92 පදන්). දිවයුර (සුර්ය වැනි), තිසයුර (වන්දියා වැනි)-(94 පදන්). රජහස වන් (රාජ හංසයක් වැනි), මලවියා වන් (අනාංගයා වැනි)-95 පදන්. මුතුහර වන් (මුතු මාලයක් වැනි)-97 පදන්). සිරි සඳ වන් (ශ්‍රී කාන්තාව වැනි) සිතුම්ණ වන් (වින්තාමාණිකා වැනි), සරසවි වන් (සරස්වතිය වැනි), නව සඳ වන් (අලුත් අවුරුදු සඳ වැනි)-(100 පදන්) යනුවෙනි. මෙම උපමා සිත්ගන්නා ස්වභාවයෙන් යුත්තය. තවද සුදුසු තැනෙ උවිත අයුරින් යෙදීමටද සමත්වී තිබේ.

උපමාවේ හා උපමේයේ වෙනසක් නැතිව දෙකම එකම ආකාරයකින් සැලකීම රුපකාලෘකාරය නම් වේ (සිරිපාල, 2020: 91-92). උපමාවාලී පදය සගවාතැබීම මෙහි විශේෂ ලක්ෂණයකි. මෙය පදන්යක් සැරසීමට විශේෂයෙන් හාවිත කරන අලංකාරයකි. සැලලිහිණී කතුවරයා උපමා අලංකාරය හා සමානව බහුලව හාවිතකර ඇති අලංකාරයක් වශයෙන් මෙය හඳුනාගත හැකිය. සංදේශ කාව්‍යයේ රසය තීවු කරන රුපක මෙසේ පෙනත්වාදිය හැකිය. එනම්: පවිරද කද (මහාමේරිව නමැති කදක් ඇති), නා ලෝ මුල් (නාග ලෝකය නමැති මුල් ඇති), දිගතු බර (දිගා නමැති අතුවලින් බරවුණු), ලෙවිතර (ලෝකය නමැති ගස), යසමිණී (කිරතිය නමැති මැණික්), දිය දහර දිගු තරුපටි (ඡල බාරා නමැති දිගු තරුපටින් යුත්ත), රළ රැලැති දියවන්නා හොය (රළ නමැති රැලි ඇති දියවන්නා ඔය)-08 පදන්). සමනාල මූහුල (සමනාල පර්වතය නමැති කොණ්ඩයක් ඇති), මහසුමිදුර මෙවුල් බර (මහා මූහුද නමැති මෙවුලා භාරයක් ඇති), ලකගන (ලංකාව නමැති කාන්තාව), පවුර රුවන් තනපොට කියෙලිය (ප්‍රාකාරය නමැති රත්තන් තනපාටයක් ප්‍රකාශ කළේය)-(09 පදන්). සිසිවන වූවන (වන්දියා නමැති මූහුණ), තිසරතන (හංසයන් නමැති පියවුරු)-(13 පදන්). රිවිකුල කමලකර (සුර්ය වංශය නමැති පියුම් විල)-(19 පදන්). උදා ගිරි කසුන් රිටි වැට (උදා පර්වතය නමැති රත්මුවා රිටි වැට)-(24 පදන්). වන සිරි (වනය නමැති ශ්‍රී කාන්තාව)-(37 පදන්). ගමුණු (ගම නමැති කාන්තාව)-(39 පදන්). තුබතුර (අහස නමැති ගස), දිගතුවල (දිගා නමැති අතුවල)-(48 පදන්). නිසයුරු හිමි (වන්දියා නමැති සැමියා), නිසුම් (රාත්‍රිය නමැති කාන්තාව), ගුවන්තල සිරයහන (අහස්තලය නමැති තිරුමල යහන)-(51 පදන්), නිසා කළ (රාත්‍රිය නමැති කාන්තාව), සඳ සක් මෙදාසින් (වන්දියා නමැති සක් පෙවියෙන්), දුනු කැන් යුතුල (වන්ද රශ්මිය නමැති වස්තුය), පුර අගන (පුර නමැති කාන්තාව), පහ සුමුහින් (ප්‍රාසාදය නමැති කරවුවෙන්), රස් මිණිමෙවුල (රශ්මිය නමැති මැණික්මෙවුල)-

(57 පදන). සඳහම් අමා (සද්ධර්මය තමැති අමෘතය)-(67 පදන). සමනොල ගිරි ගිල්දු (සමනාල පර්වතය තමැති හස්තිය)-(70 පදන). පින් පඩුරු (පින් තමැති කැටි)-(72 පදන). සත හැලේ (සත්ත්වය තමැති හැලේ කෙත්වලට), සැප සිලිලි (සැප තමැති ජලය), බිය සෙණ (බිය තමැති හෙණ), තළලත ගිරි තෙලේ (තළල තමැති ගල් කළාවේ)-(81 පදන). සතුරු සුර අදුරු (සතුරු වූ දෙවියන් තමැති අදුර), මිතුරු කමුරු වන (මිතුයන් තමැති පියුම් වනය), අතුරු තුසර (උපදුව තමැති පිති)-(82 පදන). රස් මල් කැන් (රශ්ම තමැති මල් කැන්), දිගු ඇගිලි තව තකුල ලපල (දික් වූ ඇගිලි තමැති අලුත් තඹ පාට ලා දුල ඇති)-(85 පදන). පුළුකුල් වට බිම (පළල් උකුල් වටය තමැති බිම), වටොර රඹ තුරු (රවුම් කළවා යුත්මය තමැති කෙසෙල් ගස්)-(87 පදන). ප්‍රන් සිරි රුවන් පිරි (ප්‍රණා තුළ තමැති මැණිකවලින් පිරුණු)-(89 පදන). සුනෙර තද තෙප (මහාමෙරු පර්වතය තමැති තද තෙප්සා)-(94 පදන). රජකුල සුපුල් විල (රාජ වංශය තමැති මනාව හිපුණු මල් ඇති විල)-(95 පදන). ගුණ මිණි බරණීන් (ගුණ තමැති මැණික් ආහරණවලින්)-(95 පදන). කුල නිවෙස් (කුලය තමැති ගාහය)-(97 පදන). වන් මේ වසින (වස්තුව තමැති වැස්ස වහින)-(101 පදන). යනුවෙනි. මේ රුපකාලංකාරත් උපමා යොදා ගත්තාක් මෙන් වඩාත්ම උචිත ස්ථානයේ යෙදීමට අමතකකර නැත.

අතිශයෝක්තිය යනු වැඩිපුරකීම යන්නයි (සිරිපාල, 2020: 119-120). ප්‍රමාණය ඉක්මවා එනම් ලෝක සීමාව ඉක්මවා වර්ණනාකිරීම මෙයින් අදහස් කෙරේ. වත්තාක්ති නමින්ද හඳුන්වන මෙය කවියට නැතිවම බැරි අලංකාරයකි. අතිශයෝක්තිය අධිකත්ව විට කාව්‍ය රසිකයාගේ හාස්‍යයටත්, ඕලාරිකත්වයටත් (නීරස තත්ත්වයටත්) පත්වේ. මෙය මනා ශික්ෂණයකින් හාවිත කළ යුතු අලංකාරයකි. සැලුලිහිණී කතුවරයා අතිශයෝක්තිය යනු කුමක්ද යන්න හොඳින් අවබෝධ කරගෙන සිටියේය. නීරස බව හෝ හාස්‍යය හෝ ඇති නොවන සේ රසවත්ව මේ අලංකාරය හාවිත කිරීමට සමත්වී ඇත. උදාහරණයක් ලෙස 13 වැනි පදන දැක්විය හැකිය. කවියාට අවශ්‍ය වන්නේ ජයවර්ධනපුරයේ කාන්තාවන්ගේ රුප සෞන්දර්යය වර්ණනා කිරීමටයි. වෙනත් අලංකාරයකට නොගිහින් තෝරාගත්තේ අතිශයෝක්ති අලංකාරයයි. කවියාට කාන්තාවගේ මුහුණත්, ඉග පෙදෙසත්, පුළුල් උකුලත්, පියවුරුත්, ගිරි ස්වභාවයත් වර්ණනා කිරීමට අවශ්‍යය. අලංකාරයට අනුව ඔහු ලෝක සීමාව ඉක්මවා යයි. හාස්‍යය හෝ නීරස බව හෝ ඇතිවිම වළක්වාගෙනිමින් තම අදහස පදනයට එකතු කරයි. කාන්තාව සම්බන්ධයෙන් සිංහල සාහිත්‍යයේ අතිප්‍රියිද පදන්ක් බවට මෙය පත්වී ඇත්තේ අතිශයෝක්තිය නිවැරදිව යොදා ඇති නිසාය. ජයවර්ධනපුර කාන්තාවන් දැක්වා නැති කෙනෙක් සිටිනවා නම් වන්ද්‍යා දෙස බැලීමට කියයි. එතරම්ම ඇයගේ මුහුණ ලස්සන බව දැක්වයි. ඉග පුද්ගලය අත් මිටින් අල්ලාගැනීමට හැකි තරම් සිහින්ව පිහිටා ඇති බව කියයි. විශාල උකුලක් මේ ස්ත්‍රීන්ට ඇති බවත් එය කරත්ත රෝද්‍යකට සමාන කළ හැකි බව පවසයි. පියවුරු හංසයන්ට සමාන කර දැක්වයි. තවද මේ කාන්තාවන්ගේ ගිරි හැඩිය යමෙක් දැක නැත්තම් දිලිසෙන රත්රන් වැළක ස්වභාවය සිහියට නගාගතන්නා ලෙස පවසයි. එයිනුත් තතර නොවන කවියා කෙටියෙන්ම කියනවා නම් දෙවගනන් දැක නැත්තම් ජයවර්ධනපුර ස්ත්‍රීන් දැක ගන්නා ලෙසත්, මුවුන්ගේත් දෙවගනන්ගේත් ඇති එකම වෙනස ඇසිපිය හෙළිම පමණක් බවත් පවසයි. සාමාන්‍ය ලෝකය හා සසදා බැලීමේද ලෝක සීමාව ඉක්මවා ඇති. ප්‍රත්‍යාම්‍ය ලෝකයේ කාන්තාවකගේ මුහුණ වන්ද්‍යාම යැයි පවසයි. සඳ කාව්‍ය ලෝකයේ මුහුණට උපමා කළත් රුපකයකට ගැනීම ලෝක සීමාව ඉක්මවා යාමකි. ලෝකයේ කිසිම කාන්තාවකගේ ඉග අත් මිටින් අල්ලා ගන්නට පුළුවන්කමක් නැති. එයද ලෝක සීමාව ඉක්මවා යාමකි. කරත්ත රෝද්‍ය ඉතා විශාලය එවැනි පුළුල් උකුලක් ඇති ස්ත්‍රීන් ප්‍රත්‍යාම්‍ය ලෝකයේ ඇත්තේ නැති. දිලිසෙන රත්රන් වැළැ නමින් ස්ත්‍රීන්ගේ ගිරි ස්වභාවය රුපකයකට ගැනීමද ලෝක සීමාව ඉක්මවා යාමකි. පදන පුරාම විහිදී ඇත්තේ අතිශයෝක්තියයි. එහෙත් මෙම පදන නීරස බවින් තොරය. රසිකයාගේ හදවතේ වමත්කාරය ඇති කිරීමට සමත් රසයකින් යුත්තය. එම පදනය සැලුලිහිණී සංදේශයේ මෙසේ දක්නට ලැබේයි.

සිසිවන වුවන ඉග්‍රුග ගත හැකි	මිචින
නිසි පුළුලුකුල රිය සකයුරු තිසර	තන
දිසිරණලියෙව් රැසිරියුත්	මෙපුරගන
ඇසිලිය හෙළන පමණින් නොවෙති	දෙවගන (සේනානායක, 2018:74)
සැලුලිහිණී සංදේශ කතුවරයා තම කෘතිය සාර්ථක කර ගැනීමට මෙම අලංකාරයද බහුලව හාවිතකර තිබේ. මේ සඳහා තවත් උදාහරණ ලෙස 05 පදා, 13 පදා, 14 පදා හා 19 පදා ඉදිරිපත් කළ හැකිය.	
සවේතනික හෝ අවේතනික හෝ දෙයක් පවතින ස්වරුපයට වඩා හාන්පසින්ම වෙනස් ආකාරයකින් වර්ණනා කිරීම අයලසිතිවිලි හෙවත් උත්පේක්ෂාලංකාරය තමින් හඳුන්වනු ලැබේ (සිරිපාල, 2020: 121). “හගම්, සිතම්” යන්න මෙයින් අගවයි. යම දෙයක් හෝ කෙනෙක් හෝ කිසියම් ක්‍රියාවක් හෝ වෙනස්ම ආකාරයකින් දැකීම උත්පේක්ෂාලංකාරය ලෙස සරලව හඳුන්වා දිය හැකිය. කවියා වෙනස්ම විදිහකට හිතන නිසා ‘අන්තවන්තා’ තමින්ද මේ අලංකාරය හඳුන්වනු ලැබේ. සැලුලිහිණී සංදේශ කතුවරයා මේ අලංකාරය ඉතාම උසස් අපුරින් යොදාගෙන ඇත. සිංහල සාහිත්‍යයේ ඉතාම ප්‍රසිද්ධ පදායක් ලෙසත්, උත්පේක්ෂාලංකාරය හොඳින්ම වටහාගත හැකි පදායක් ලෙසත් සැලුලිහිණීයේ 48 වැනි පදාය තම කළ හැකිය. මෙහි අර්ථ දෙකක් ඇති බව රසිකයා මූලින්ම වටහාගත යුතුය. එනම් සාමාන්‍ය දැකීම හා කිවියාගේ දැකීම ලෙසයි. මේ පදායේ සාමාන්‍ය දැකීම ලෝකයේ කවුරුත් දකින දෙයකි. එනම් මූහුදු වෙරලේ සන්ධා කාලයේ සිටින විට බටහිර මූහුද දිගාවෙන් රතුපාට ආලෝකයක් විදාහා පාමින් ඉර බැස යයි. මෙය අප කවුරුත් දකින දෙයකි. එය සාමාන්‍ය දැකීම ලෙස හඳුනාගත හැකිය. කවියා එය වෙනස්ම ආකාරයකින් දැකියි. කවියා දැකින්නේ අහස විශාල ගහක් ලෙසයි. එහි අතු සිවු දිගාවටම විහිද තිබේ. ගසේ අතු ලෙස සලකන්නේ උතුර, බටහිර, නැගෙනහිර, දකුණ, රෝග, වයඹ, ගිනිකොන, නිරිත යන ප්‍රධාන දිගා හා අනුදිගාය. මේ ගසේ අතුවල නිතර සංවාරය කරන කෙනෙක් ඇත. මහු තමින් සුළුගයි. සුළුග හැම අත්තකටම දිවයයි. එහේ මෙහේ පනියි; සිත් සේ වාසය කරයි; අතු සොලවයි. දැන් කතුවරයා ගසේ එල ඇති බව කියන්නට යයි. ඔහු මේ විශාල ගසේ ගෙඩි හැම තැනම ඇති බව කියයි. එහෙත් බටහිර දිගාවේ තියෙන ගෙඩිය හොඳට පැහැලාය. ඒ විතරක් නොවෙයි. එය හොඳවම ඉදිලාය. ඉදිලා පමණක් නොවයි. එය ඉතාම රතුපාටින් බබාලයි. රතු පාටින් බබානවා පමණක් නොවයි. මේ අතුවල එහේ මෙහේ සංවාරය කරන සුළුග තමැති සංවාරකයාගේ අත් පා වැදිමෙන්, අතු සේලවීමෙන් බිමට වැවෙන්න ඔන්න මෙන්න අවස්ථාවේ ඇත. එය වැවෙන්නේ බටහිර දිගාවේ අස්ථාපර්වතය තමැති නටුවෙන් බව කියයි. සිතිජයෙන් ඉර බැසගෙන යන ආකාරය කතුවරයා දුටුවේ මේ ආකාරයෙනුයි. සාමාන්‍ය ලෝකයේ කෙනෙක් දැකින ආකාරයට වඩා හාන්පසින්ම වෙනස් ආකාරයකින් දැකීමේ හැකියාව අලංකාරයකට යොදා ගැනීම හඳුන්වන්නේ අප මේ කඩා කරන උත්පේක්ෂාලංකාරයෙන්ය. මෙය හැම අයකටම පිහිටන්නේ නැති දුර්ලභ හැකියාවක් බව සංස්කෘත විවාරකයන් බොහෝ අවස්ථාවල සඳහන්කර තිබේ. මේ අලංකාරය පහදාදීමට යොදාගත් එම පදා පහත පරිදි සඳහන් කළ හැකිය.	
වදිමින් සවස නල හැසිරෙන	දිගුවල
සොබමන් සුතිල් මිණි නිල් තුබ තුර	විපුල
පතසන් අවර ගිර නැටියෙන් වැවෙන	කල
විලිකුන් සුරත් පල වැනි වේ	රිවිමඩල (සේනානායක, 2018:129)
සැලුලිහිණී සංදේශයේ උත්පේක්ෂාලංකාරය යොදුණු තවත් පදා කිහිපයක්ම නිදුසුන් ලෙස මෙලෙස සඳහන් කළ හැකි ය. එනම්: 8, 9, 27, 39, 48, 50, 63, 70, 55, 79, 83, 88 යන පදායි.	

ස්ත්‍රීනි කිරීම, ගොරව දැක්වීම, හක්තිය ප්‍රකාශකිරීම ආද පීය උපදීචන කිහිපිම හෝ ‘පීය’ අලංකාරය නමින් හඳුන්වනු ලැබේ (සිරිපාල, 2020: 133). සැලුලිහිණී සංදේශ කතුවරයා උච්ච ස්ථානයේදී ගොරව දැක්වීමටත්, පවත්නා ගුණ මතු කරමින් අගයකිරීමටත් කටයුතු කර ඇත. එවැනි අවස්ථා කිහිපයක්ම සංදේශය ආරම්භයේදී දක්නට ලැබේ. උදාහරණ ලෙස 3 වැනි පද්‍යය සලකා බලමු. කතුවරයාට අවශ්‍ය වන්නේ තම සංදේශය විශිෂ්ට දෙවියන් වෙත යැවීමටයි. එයට දූතයකු අවශ්‍යය. යමෙකු දූත කාර්යයට යොදා ගන්නේ තම ඔහු හෝ ඇය විශ්වාසවන්තම කෙනෙක් විය යුතුය. එසේ නොවන කෙනෙක් දූතයකු වශයෙන් කිසිවෙකු කිසිම අවස්ථාවක යොදා ගන්නේ නැත. දූතයා සතුව උතුම් ගුණ පිහිටා තිබිය යුතුය. දූත මෙහෙවරට පෙර දූතයාට ස්වාමියා විසින් ඔහු තෝරාගැනීමට හේතුත්, විශ්වාසවන්තකමත් ඔහු වෙතින් පෙනෙන ගුණත් පවසා සිටියි. එයින් ස්වාමියා තමන් ගැන ලොකු පැහැදිමකින් සිටින බවත්, එය කඩ නොකළ යුතු බවත්, රාජකාරිය භාදින්ම ඉටුකර දිය යුතු බවත් වටහා ගනියි. කිසියම කෙනෙකුගේ බලපැම මත දූත මෙහෙවර වෙනස්කිරීමට ගියත් ඔහුට එය කිරීමට නොහැකි අයුරින් සිත සකස්කිරීම හා ඒ සඳහා කටයුතු යෙදීම ස්වාමියාගේ කාර්යය වේ. සැලුලිහිණී කතුවරයා තමන්ගේ දූත කාර්යයට යොදා ගන්නේ සැලුලිහිණීයාය. ඔහුගේ ගුණ මූලින්ම පවසයි. සැලුලිහිණීයා තමන්ට දැකින්න ලැබෙන හැම මොභාතකම තමන්ට මතක් වන්නේ වින්තාමාණිකා පහළ ව්‍යුණාක් වැනි හැඟීමක් බව පවසයි. වින්තාමාණිකා යනු සිතු පැතු සම්පත් දෙනැයි මෙන්ම දිව්‍ය ලෝකයේ ඇතැයිද සැලකෙන මැණිකෙකි. ඒ මැණික දැකිනවා වැනි සතුවක් තමන්ට ඇති වන බවත්, හැම අවස්ථාවකම තමන්ට අවශ්‍ය දේවල් සපයාදීමට ඉදිරිපත්වන බවත් දූතයා ඉදිරියේ තබාගෙන පවසයි. ඔහුගේ වාසනා ගුණයයි මේ කියා සිටින්නේ. පවරන හැම ස්වාමියා තමන්ට ඉටු කරදීම නිසා හරියට තමන්ට ලැබේ ඇති වින්තාමාණිකා සැලුලිහිණීයා බවත්, වෙනත් කවරෙක් වත් මෙහෙම තමන්ට සම්පත් ලබාදීමට කටයුතු නොකරනු බවත් පවසම්න් අගය කරයි; ප්‍රශ්නයා කරයි. එයින් පමණක් නතර නොවන කතුවරයා ඔහුගේ ගුණ නිසා දූතයාට හිමිවී ඇති ගරිර ගොජාවටද ප්‍රශ්නයා කරයි; අගය කරයි. හරියට ලප නැති වන්ද්‍යා වගේ ලස්සනක් ඇති බව කියයි. එමෙන්ම හෙල්මැලි මල් මෙන් සමස්ත හරිරයම ඉතා සිනිදු යැයි කියයි. ගරිරයේ අඩුවක් දක්නට නැති බවත් ඔප දමා අඇන ලද දෙයක් මෙන් ලස්සනට කැපී පෙනෙන රුප සම්පත්තියක් ඇති බවත් පවසයි. එයින් පමණක් කතුවරයා නතර නොවේයි. කඩා කරන බස් ඉතාම මිහිර යැයි කියයි. දූතයාට ගොරව කරන්න ප්‍රශ්නය් උපරිමයෙන්ම ගොරව කරයි. අගය කරන්න ප්‍රශ්නය් උපරිමයෙන්ම අගය කරයි. කළ හැකි උපරිමයෙන්ම ප්‍රශ්නයා කරයි; කළ හැකි උපරිමයෙන්ම ස්ත්‍රීනි කරයි. පීය වවනයෙන් කඩා කරන්න ප්‍රශ්නය් උපරිමයෙන්ම කඩා කරයි. අවසානයේදී තමන්ට ඔහුව ලැබීම පෙර ප්‍රශ්නය ගක්තියක් නිසා මිස වෙන කිසිම හේතුවක් නිසා හමු නොවුණ බවත්, දැකිමට පවා පින් කර තිබිය යුතු බවත් පවසම්න් කළ හැකි උපරිමයෙන්ම දූතයා සතුවට පත් කරයි. මේ ලක්ෂණය යම් පද්‍යයක ඇතුළත් වේ නම් එය පීය අලංකාරයෙන් යුත්ත පද්‍යයක් යැයි සලකනු ලැබේ. පීය අලංකාරය විස්තර කරදීමට ගත් සැලුලිහිණී පද්‍යය මෙසේ සඳහන් කළ හැකිය.

ලප නොම වන් සඳ වන් සොම් ගුණ ගිහිණී

ඔප වැඩි ගත හෙල්මැලි සියුමැලි පැමිණී

සැප රිසි දෙන වැනි රස බසැති සිතුමිණී

තොප දැකුමෙන් අප පින්කළ බව දැනීණී (සේනානායක, 2018: 60)

ඉහත සඳහන් නිදසුන් පද්‍යයට අමතරව 02, 04, 05, 06 පද්‍යයවලින්ද සැලුලිහිණී කතුවරයා පීය අලංකාරය භාවිත කළ අයුරු හඳුනා ගත හැකිය.

ලඳාත්ත යනු ශේෂී, උසස්, උතුම් යන්නයි. මූතු-මැණික් ආදි හොතික සැප සම්පත් පිළිබඳ ශේෂී බව හෝ අදහස් උදහස් පිළිබඳ ශේෂී බව හෝ ප්‍රකට කිරීමයි (සිරිපාල, 2020: 139). සංස්කෘත කාවචාදරුයෙදී උදාත්තාලංකාර නමින් හඳුන්වා ඇත. සැලිලිහිණි සංදේශයේ 10 වැනි පදා මගින් මේ අලංකාරය විමසා බලමු. ජයවර්ධනපුර තගරය ඉතා ශේෂී යැයි පැවසීම කතුවරයාගේ අවශ්‍යතාව වේ. ඒ වෙනුවෙන් අදහස් පදායට එකතු කරයි. ජයවර්ධනපුර තගරයේ ශේෂී බවත්, සැප සම්පත්වල උනතාවක් නැති බවත්, සියලු යස ඉසුරින් දෙයින් පිරි ඇති බවත් පවසයි. මේ අදහස් පැවසීමට නම් උචිත යෙදුම් සාපුව හෝ වකුව හෝ යොදාගත යුතුය. කතුවරයා පවසන්නේ ලෝකයේ සේෂ්ඨාවක් නිතර ඇසෙන යම් වස්තුවක් හෝ සත්ත්වයෙක් වේ නම් එය අන්කිසිවක් නොව මුහුදම බවයි. පැය විසිහතරම අඛණ්ඩව, දිවා රාත්‍රි දේකේම ඒ භඩ ඇසේ. එය නතර කිරීමට සමත් පුද්ගලයෙක් හෝ දෙවියෙක් හෝ ලෝකයේ නැතු. එපරිදීදෙන් මේ ජයවර්ධනපුර තගරයේ සේෂ්ඨාවද නතර කිරීමට කෙනෙක් නැති බවත්, දිවා රාත්‍රි දේකේම භඩනැගෙන බවත් පවසයි. ඒ නිසා ජයවර්ධනපුරයේ සේෂ්ඨාවට සමාන කිරීමට ගත හැකි නොදුම හා වඩාත්ම උචිතම උපමාව මුහුදේ සේෂ්ඨාව බව පවසයි. ජයවර්ධනපුර තගරයේ අතොරක් නැතිව දිවා රාත්‍රි දේකේම අශ්වයන්ගේ කුර පහර වැදිමෙන් ඒ අනුව උපදින මිණිගේවල නාදයෙන් යුත්තය. ඒ තරම අශ්ව රථ මේ තගරයේ ඒ මේ අත දිව යන බව කියයි. මෙයින් පවසන්නේ වෙළඳාම නිතර සිදුවුණු බව හා මිනිසුන් කාර්ය බහුලවුණු බවයි; ගමන් බිමන් ගිය බවයි; තගරය සංකීරණව පැවති බවයි. එයින් නොනවතින කතුවරයා මේ තගරයේ හැම තැනින්ම පාහේ ඇතුන්ගේ කන්තලවල නාදය ඇසෙන බව කියයි. මෙයින් පවසන්නේ ඇතුන් යොදාගත් බවයි. අසල හාවයෙන් තොරව රාජ්‍ය නිලධාරීන්, රටවැසියාත් කටයුතුවල නිරතවුණු බව මෙයින් පවසා සිටියි. තගරයේ හැම තැනින්ම ආතත, විතත, විවතාතත, සන, සුසිර යන පාව තුරය හාණ්ඩවල නාදය නිතර ඇසෙන බව කියයි. මෙයින් පවසන්නේ මිනිසුන් කොපමණ කටයුතුවල යෙදී සිටියත් සතුවින්, විනෝදයෙන් ජ්වත්වන බවයි. කතුවරයා ජයවර්ධනපුර තගරයේ ශේෂී බව පැවසීමට එයින් පමණක් නතර නොවේයි. ඔහු පවසන්නේ ඉහත නාදවලට අමතරව හක්ගේ නාදයද නිතර ඇසෙන බවයි. එයත් දිවා රාත්‍රි දේකේම වෙනසක් නැතිව ඇසෙන බව කියයි. මෙයින් පවසන්නේ මිනිසුන් කොපමණ කටයුතුවල යෙදී සිටියත් සතුවින්, විනෝදයෙන් ජ්වත්වන බවයි. කතුවරයා ජයවර්ධනපුර තගරයේ ශේෂී බව පැවසීමට එයින් පමණක් නතර නොවේයි. ඔහු පවසන්නේ ඉහත නාදවලට අමතරව පදායයේ හැම පදායකින්ම ජයවර්ධනපුර තගරයේ හොතික හා ආධ්‍යාත්මික මෙන්ම අදහස් උදහස්වල ශේෂී බව කියා සිටියි. එම ලක්ෂණය ප්‍රකාශ කරන අලංකාරය කාව්‍ය විවාරකයන් හඳුන්වන්නේ උදාත්ත අලංකාරය ලෙසයි. අප විමසීමට ලක් කළ සැලිලිහිණි සංදේශයේ තියුණ් පදා මෙයේ සඳහන් කළ හැකිය.

දවන බඳ කිකිණී හයකුර පහර නද

සවන තල නිනද හිඹුන් සේමෙර බඳ

රවන නොයෙක තුරු ජය සක් හඩ නොමද

දෙවන මුහුද මෙන් ග්‍රම ගති පුර නිබඳ (සේනානායක, 2018: 71)

ඉහත නිදසුන් පදනම් අමතරව 18 පදන, 29 පදන, 44 පදන, 54 යන පදන අධ්‍යාපන කිරීමෙන්ද උදාන්ත අලංකාරය පිළිබඳ අවබෝධය තවදුරටත් වර්ධනය කරගත හැකිය.

සමාස යනු පද කෙටි කිරීමකි (විෂයතුව, 2017: 1708). එහෙත් එම කෙටිකිරීමෙන් අර්ථයේ වෙනසක් සිදු නොවේ. මේ සමාස හෙවත් සමාසෝත්‍යාලංකාරයේදී සිදුවන්නේ නිර්මාණකරුවාට යම් වස්තුවක් හෝ යමෙක් ගැන පැවසීමට අවශ්‍යවූ විට ඒ වස්තුවේ තම නොකියා අනු වස්තුවක තමක් පැවසීමෙන් තමා අපේක්ෂා කළ වස්තුව වර්ණනාවට ලක් කිරගන්නා ලද පද කෙටිකිරීමකි (සිරපාල, 2020: 117). දිරුස විස්තරයක් නිර්මාණයට

අ�තුලත් තොකර දිර්ස පැහැදිලිකීමක් දැක්විය යුතු අවස්ථාවලදී මේ අලංකාරය හාවිත කෙරේ. මේ සඳහා කළ යුතු වන්නේ පැවසීමට යන අදහස නියෝජනය කරන වෙනත් වස්තුවක් ගෙන ඒ මගින් අදහස ඉතා කෙටියෙන් දැක්වීමයි. එයින් අර්ථයට හානියක් තොවේ. සරලවම පැවසුවහොත් මෙයින් සිදුවන්නේ එක එල්ලේ ප්‍රකාශ තොකාට ඒ හා සමාන කියමනක් හෝ පදයක් හෝ මගින් අදහස පැවසීමයි. තවදුරටත් මෙය පැහැදිලි කර දෙන්නේ නම් උපමානය හෙවත් උපමේය සගවා උපමාව පමණක් දැක්වීමයි. මෙය තවදුරටත් පැහැදිලි කරනවා නම් කිව හැකිවන්නේ 'මුහුණ' යන්න කතුවරයාට පැවසීමට අවශ්‍ය නම් එයට සමාන පදය පමණක් තෝරා ගැනීමයි. කවි ලෝකයාගේ සම්මතය වන්නේ මුහුණ වන්ද්‍යාට සමාන කිරීමකි. මෙහි වන්ද්‍යා යනු උපමාවයි. එනම් බැහැරීන් ගන්නා වස්තුවයි. මේ අනුව බැහැරීන් ගන්නා වස්තුව පමණක් ගෙන උපමානය හෙවත් උපමේය (එනම්: වර්ණනයට හාජනය වන දෙය) සගවා උපමාව පමණක් මතුකර දැක්වීමයි. තවත් ආකාරයකින් පවසනවා නම් නිර්මාණකරුවා වර්ණනයට හාජනය කරන වස්තුව ගැන තොකියා වෙනත් කරුණක් වර්ණනයට ලක් කොට ඒ මගින් අහිප්‍රේත වස්තුව වර්ණනයට ලක්කිරීම සමාසේක්ති අලංකාරය නමින්ද පැහැදිලි කළ හැකිය. මෙම ස්වභාවය ආලංකාරිකයන් හඳුන්වන්නේ සමාසේක්ත්‍යලංකාර නමින්ය. සියබස්ලකරයේදී සමාස නමින් හඳුන්වා ඇත. සැලුලිහිණී කතුවරයාද මේ අපූරු අලංකාරය යොදාගෙන තිබේ. මේ සඳහා නිදුසුන් ලෙස 56 වැනි පදා විමසා බලමු. සැලුලිහිණියාට කැලෙකීපුරයට පැවසීමට ආරාධනා කර 'සැලුලිහිණියාගෙනි, කැලෙකීපුරයේදී ඔබට අපූරු රන්වැල් වගයක් දකින්න ලැබේ. ඒ රන්වැල් සංවාරයේ යෙදේ. අනෙක් වැල්වල දකින්න තැනි විශේෂ ලක්ෂණ සමුහයක්ම දකින්නත් ලැබේයි. සුනිල් වලා එක් ලක්ෂණයකි. නව සඳ තවකෙකි. නිශ්චල තවකෙකි. ඒ හැරුණු විට පබ්, සක්, ගතකුම්, සිරිවස්, පුලින තල, රණ, සිකිගෙල, මුතු, පැන් යන මේවා ඒ වැල් විසින් දරනවා ඇත. කැලෙකීයේ සන්ධ්‍යා සමය ගත කරන විට මේ වැල් එහේ මෙහේ සංවාරය කරනවා දැක ගත හැකිය. ඒවා දෙස බලන්න' යනුවෙන් පවසයි. කතුවරයාට අවශ්‍ය වන්නේ කැලෙකීයේ කාන්තාවන් වර්ණනා කිරීමටය. කාව්‍ය ලෝකයේදී කාන්තාවගේ ගරීරාංගවලට උපමා සකස් කරගෙන තිබේ. ඒ උපමා සමුහය දක්වමින් කාන්තාව වර්ණනාවට ලක්කර ඇත. මෙහි දක්නට ලැබෙන්නේ උපමා සමුහය පමණි. උපමේය සගවා ඇත. මේ දෙක සම්පූර්ණ තබා විමසා බැඳීමෙන් ඔබට මෙම අලංකාරය තවදුරටත් වැටහෙනු ඇත. එබැවින් ඒවා එකිනෙක ගෙවා බලමු. මෙහි සුනිල්වලා යන පදය සමානකර ඇත්තේ කාන්තාවගේ කෙසේ කළඹියයි. මෙපරිදීදෙන් නවසඳ-නළවලත්, නිශ්චල-අස්වලටත්, පබ්-තොල්වලටත්, සක් හෙවත් හක්ගේඩ්-ග්‍රීවයට හෙවත් ගෙළවත්, ගිජ්ඩකුම්-පියවුරුවලටත්, සිරිවස-සිහිනිගතටත්, විපුල් පුලින-උකුලටත්, රණ-කලවාවලටත්, සිකිගෙල-ඡඩිගා යුතුමයටත්, මුතු-නියවලටත්, පැන්-අතුල් පතුල්වලටත්, රන ලියන්-ස්ත්‍රීන්ගේ ගරීරයටත් සමානකර ඇත. මේ ආකාරයෙන් උපමාව පමණක් දක්වමින් යමක් ඉතා සංක්ෂීප්තයෙන් රසවත්ව පැවසීම සමාසේක්ත්‍යලංකාර නම් වේ. සැලුලිහිණී සංදේශයේ මෙම අර්ථ රැගත් පදා මෙසේ පෙන්වාදිය හැකිය.

සුනිල් වලා නව සඳ නිශ්චල	පබ්
විමල් සක් ගිජ්ඩ කුම් සිරිවස	බැඳීල්
විපුල් පුලින රණ සිකි ගෙල මුතු	පැන්
ලකල් රන ලියන් සරනා බල	යහළ (සේනානායක, 2018: 144)

සිතෙහි හට ගන්නා අභංකාරයත්, ආත්ම ගක්තියත්, ගේවයත් ප්‍රකාශවීම හිවි හෙවත් උර්ජස්වී අලංකාරය නමින් හඳුන්වයි (සිරිපාල, 2020: 137). තවත් ලෙසකින් පවසන්නේ නම් සිතෙහි හටගන්නා අභංකාර පරවු උඩිගු බව හෝ තමන්ගේ බලය ප්‍රකාශකීමට මෙය අයත්ය. ඇතැම් විට නිර්මාණකරුවාගේ අභංකාරයද එකතුවිය හැකිය. යම් යම් තීරණාත්මක අවස්ථාවලදී කටයුතු කරන ආකාරය අනුව මෙය යොදායි. ඇතැම් අවස්ථාවක අභංකාරය මිනිස්කමට ගොරවයකි. සමහර තැනක මෙය වෙනස්වීමටද ඉඩ තිබේ. සාහිත්‍යය නිර්මාණයකදී කාව්‍ය නායකයාට අභංකාරය ගොරවයක් හෝ ආච්මිලරයක් හෝ ගෙන දෙයි. සැලුලිහිණී සංදේශයේ 31 වැනි පදායේ

හිටි අලංකාරය හාවිතවේ ඇත. සැලැලිහිණියා ආමන්තුණය කර '(සැලැලිහිණියාගෙන්), ඉදිරියට එන එරාවණ නම් දෙවිලොව බලගතු ඇත්තාපය පැමිණියන් උග් පරාපයකීමට තරම් ගක්තියක් ඇති, යුද්ධයට බියක් නැති, යුද්ධයට මහත් කැමැත්තක් දක්වන, දිලිසෙන දුනු හා ඊ දැමූ කොපු සහිතව, කඩු හා කුන්තායුද අත් ඇතිව කයිකාවල නම් ස්ථානය මුර කරන දහසකට අධික යුද සෙබලන් දැකගෙන ඒ අසල ඇති මල් පිපුණු ගස් සමුහය උඩින් පියාසරකර ගමනේ යෙදෙන්න' යැයි පවසයි. මේ පද්‍යයෙන් යුද සෙබලන් දුනු, ර්තල, කඩු, කුන්තායුද සහිතව ගක්තිමත්ව, තම ගක්තින් පිළිබඳ දැඩි විශ්වාසයකින් හා සතුරන් කෙරෙහි බියකින් තොරව ආත්ම ගක්තින් හා ආත්ම විශ්වාසයන් පෙරටු කරගෙන සේවයේ යෙදෙන, ඒ නිසාම අහංකාරයෙන්, තම ගක්තින් පිළිබඳ කිසියම් විශ්වාසයකින් කටයුතුකරන සෙබලන් වර්ණනාවට ලක්කර තිබේ. පද්‍යයෙන් මතුවන්නේ සෙබලන්ගේ ආත්ම විශ්වාසය හා එචිතර බවයි. එනම් තමන් ගැන ඇතිවූ අහිමානයයි. මෙයින් රටවැසියාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රුපුවන්, රටවැසියාටත්, සෙබලන්ටත් අඩංගුරය පෙරටු කරන් අහංකාර බවක් ඇති කරවයි. මේ අහංකාරය ගෞරවයක් වශයෙන් යෙදී ඇත. මේ ස්වභාවය ප්‍රකටවීම හිටි අලංකාරයට අයත්ය. විස්තර කළ නිදිසුන් පද්‍ය මෙලෙස සඳහන් කළ හැකිය.

අයිරාවණ වුවත් නවතන රිසින්	එන
අයිරා දහස් දිලි දුනු කොත්සිපත්	ගෙන
කයිකාවලෙහි දැක සෙබලන් රක	සිටින
වයියා කරන් මල් තුරු ගන වන	හිසින (සේනානායක, 2018: 104)

එක වවහයකින් අර්ථ දෙකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් හෝ පැවසීමේ ගුණය ඇති ගබ්දයන්ගේ හෙවත් පද්‍යල හාවිතය සෙලෙස් හෙවත් ග්ලේෂ අලංකාරය නමින් හඳුන්වයි (සිරිපාල, 2020: 141). පද්‍යන්ගේ අර්ථ විවිධත්ය එබැවින් එක පද්‍යකින් අර්ථ කිහිපයක්ම ප්‍රකාශකීමට ගක්තියක් තොමැති විට එහි අක්ෂරයන්ගේ විපර්යාසකරණයෙන් අර්ථ දෙකක් හෝ ඊට වැඩි ගණන් හෝ ප්‍රකාශකීමට යොදා ගත හැකිය. සැලැලිහිණී කතුවරයා 14 හා 89 යන පද්‍ය දෙකට යොදාගෙන ඇත්තේ සෙලෙස් අලංකාරයයි. පළමුවෙන්ම 14 පද්‍ය කියවා බලා අලංකාරය අවබෝධ කර ගැනීමට උත්සාහ ගනිමු.

සොඳුරු සිය නදන් අනුතුරු දෙස	සිටින
කියනු තිස සරන් කදහස වෙත	තොවන
ඉපුරු දන ද සිය නිකෙලෙස් තැන	රඳන
උතුරු දිගිඳු පුර දිනි මෙපුර	වැශ්මෙන (සේනානායක, 2018: 76)

මෙම පද්‍යයේ ඇතුළත් පද්‍යලින් වැඩි ප්‍රමාණයකට අර්ථ දෙකක් ආරෝපණය කර ඇත. ඒ මත පදනම්ව පද්‍යයෙන් තේරුම් දෙකක් ලබාගැනීමට හැකියාව තිබේ. එය ලබාගැනීමට හැකියාව ලැබෙන්නේ උපමාවට එක අර්ථයකුත්, උපමෙයට තව අර්ථයකුත් ලබාදීමෙන්ය. පද්‍යයේ උපමාව අලකාපුරයයි; උපමානය හෙවත් උපමෙය ජයවර්ධනපුරයයි. මේ අනුව අර්ථ දෙක මෙසේ නම් කරගත හැකිය. ජයවර්ධනපුරය වර්ණනා කිරීම, ආලක මන්දාව හෙවත් අලකාපුරය වර්ණනාකීම යනුවෙනි. මේ ස්ථාන දෙකට අදාළ තේරුම් ලබාගැනීමට පෙර පදාර්ථ වෙන් වෙන්ව හඳුනාගැනීම වැදගත්ය.

පදායේ අශ්‍රුලත් පද	ජයවර්ධනපුරය වර්ණනා කිරීමට අදාළ පදාර්ථ	ආලක මන්දාව වර්ණනා කිරීමට අදාළ පදාර්ථ
නදින්	වස්තුව තැන්පත් කර ඇති නිධාන හෝ වස්තු තැන්පත් කිරීම	ආලකමන්දාවේ ඇති මහාපද්ම, පද්ම, ගබ්ඩ, මකර, කවිෂ්ප, මූකුන්ද, නන්ද, නීල, බර්ව යන නිධාන නවය
දන	ධනවත්තු	කුවේරයා
අනුතුරු	අන් සියල්ලටම වඩා උසස්වූ	උතුරු දෙස තොවන
කිනුරු	නරක මිනිසුන්/නිනදිත මිනිස්සු	කින්නරයන් (දේවතා විශේෂයක්)
නිසසරන්	හොරුන් (නිගාවර)	යකුන්/රාක්ෂසයන්
ඉසුරු	පොහොසත් මිනිසුන්	ර්ක්වරයා හා කුවේරයා
නිකෙලෙස් තැන	දුක් නැති තැන	කෙකලාසය (සුදු පාට) ඇති තැන
උතුරු දිගිදු පුර	වෙශුවණගේ නගරය	කුවේරයාගේ නගරය

### ජයවර්ධනපුරය වර්ණනා කිරීම

සුන්දරවූ සියගණන් නිධාන ඇති අන් සියල්ලටම වඩා උතුම්වූ හෙවත් උසස්වූ දිගාවක පිහිටියාවූ, නරක මිනිසුන් හා සෞරුන් කිසි කලෙකත් අසලකටවත් තොපුම්ලෙන, පොහොසත් මිනිසුන් සියගණන් කිලිටි රහිත හෙවත් දුක් නැති තැන්වල වෙසෙන, බබළන්නාවූ මේ නගරය උත්තර දිගාපතියාගේ නගරය (ආලකමන්දාව) පරාජය කළේය.

### ආලක මන්දාව හෙවත් අලකාපුරය වර්ණනා කිරීම

බබළන්නාවූ මේ නගරය (ජයවර්ධනපුර) යහපත් ස්වතිය මහාපද්ම, පද්ම, ගබ්ඩ, මකර, කවිෂ්ප, මූකුන්ද, නන්ද, නීල, බර්ව යන නිධාන නවය යන නිධානවලින් දුක්ත, උතුම් තොවන දෙසක පිහිටා තිබෙන, කින්නරයන් හා රාක්ෂසයන් ගැවසෙන, ර්ක්වරයා හා කුවේරයා සිටින, සුදු පාටින් ගැවසීගත් පර්වතය හෙවත් කුවේර මන්දිරය (ආලකමන්දාව) පරාජය කළේය.

ඉහත සඳහන් 14 පදායේ අර්ථය පිහිටුවා ඇත්තේ එක පදායකට අර්ථ දෙකක් ලබාගත හැකි ආකාරයෙන්ය. මෙම තත්ත්වය යම් පදායක වේ නම් එය ග්ලේෂ අලංකාරය නමින් හඳුන්වන අතර කානියේ අර්ථය ගළාගෙන යාමටත්, ඇතැම් විට රසිකයාගේ වමත්කාරය වැඩිකිරීමට මෙන්ම බොහෝ විට බිඳීම්ලටත් හේතු වේ. රවකයාගේ පාණ්ඩිතා පුද්රේගනය කිරීමටත්, වර්ණනාවට ලක්වන දෙයට වැඩි වටිනාකමක් ලබාදීමටත් මේ අලංකාරය යොදාගෙන ඇත.

යම් නිරමාණයකින් යම් ගුණයක් හා කුයාවක් එකම විට පැවතීම හෙවත් එකටම ක්‍රියාත්මකවීම සයකියමන් හෙවත් සහෝක්ති අලංකාරය නම් වේ (සිරිපාල, 2020: 153). අලංකාර නාමය වන ‘සහකියමන්’ යන පදයෙන්ම අර්ථය මතු කරයි. ‘සහ+ලක්ති’ යන්න සන්ධි වන්නේ ‘සහෝක්ති’ නමිනි. ‘සහ’ පදයෙන් එකට, සමග, සහිත, එකතු, එකවිට යන යන අර්ථත් (විජයතුංග, 2017: 1744), ‘ලක්ති’ පදයෙන් කියමන, ප්‍රකාශනය, කියන ලද දෙය,

වචනය යන්නක් අදහස් වේ (විජයතුංග, 2017: 293), මේ දෙක වෙන්කරගත නොහැකි තරමට බැඳී පවතියි. සහෝක්තිය අතිශයෝක්තිය සමග මිශ්‍රව ඇති බවක්ද දක්නට හැකිය. සැලැලිහිණී කතුවරයා මෙම අලංකාරය 105 වැනි පදනම් යොදා ගනියි. පළමුව පදනය කියවා අධ්‍යයනය කිරීම අලංකාරය විස්තරකිරීමටත්, අවබෝධ කරගැනීමටත් පහසුවනු ඇත.

එසේයින් දැසුමන් මහනෙල් කුපුම	ගෙන
පුද්මින් එසුරවර සිරි සරණ	වදිමින
ඛුහුමන් කරන රජ දු සඳුට මේ	කියන
දුන පින් සමග යස සිරි වඩි පුත්	රුවන (සේනානායක, 2018: 220)

මෙම පදනය 104 පදනම් සම්බන්ධ වේ. එබැවින් 'එසේයින්' යන පදනය යොදාගෙන ඇත. 104 පදනයෙන් පවසා සිටින්නේ විභිජණ දිව්‍ය රාජයාගේ අතිත දස්කම්ය. හෙතෙම දරුවන් ලබාදීමට සමත් දෙවියන් වහන්සේ ඔබ වහන්සේම බව අප විශ්වාස කරනවා'යි අතිත දස්කම් මතක් කරදෙයි. පොලාන්නරුවේ රාජ්‍යත්වයට පත් සිංහල රාජාවලියේ එන 126 වැනි රජක්මා තු, 'මහා' නාමයෙන් විරුදාවලි ලැබූ පළමු වැනි පරාක්‍රමබාහු කුමාරයා ඔහුගේ මවත් ලෝකනාථා කුමරියට ලැබෙන්නේ විභිජණ දෙවියන්ගේ අනුහසිනි. මැය රුහුණ පාලනය කළ මානාභරණ රුපුගේ බිසවයි (සේනානායක, 2018: 219). ලක්දීව එක්සේසත් කර අවුරුදු තිස්තුනක් රජකම් කළ, බලගතු මෙන්ම කිරිති රාවය සිවුමේස පැතිරවූ පළමුවැනි පරාක්‍රමබාහු වැනි පින්වත්, බල සම්පන්න පුත් රුවනක් උලකුඩිය දෙවියටත් ලබාදෙන ලෙස ඉල්ලාසිටිමක් 105 පදනයෙන් සිදු වේ. ඇය පිනෙන් පොහොසත් බවත් ධර්මයට අනුව ජීවිතය ගත කරන බවත් පවසයි. විභිජණ දිව්‍ය රාජයාණන්ගේ ශ්‍රී පාදයට දැසුමන්, මානෙල් මල් පුදා, ගරු ඛුහුමන් කරමින් නිතර වන්දනාකර බවත්, එවැනි උතුම් රාජ කුමාරිකාවට පුතු රත්නයක් ලබා දුනහොත් දෙවියන් වහන්සේගේ පිනත්, කිරිතියත් වර්ධනයටන බව පවසයි. මේ පදනයෙන් ගුණයත්, ක්‍රියාවත් එකම මානෙන් සිදු වේ. විභිජණ දෙවියන් ආරාධනාව පිළිගෙන පුතුරත්නයක් ලබා දුන් පමණින්ම දෙවියන්වහන්සේගේ දිව්‍ය පැවැත්ම තවතවත් තහවුරු වේ. එමෙන්ම කිරිතියද තවදුරටත් පැතිර යයි. මේ අනුව ගුණය වන්නේ ඉල්ලීම කෙරෙහි අවධානය යොමුකර එය ඉටු කරදීමේ ගුණයයි. හොඳ ගුණයක් කෙනෙකු සතුව නොමැති නම් කවරෙකුගේ ඉල්ලීමක්වත් ඉටුකර දෙන්නේ නැත. අනෙක් කරුණ තමයි තමන්ට උදේ සවස සුවදුවත්, පිරිසුදු වටිනා මල්වලින් පුද සත්කාර කරන කෙනෙක් කරන ඉල්ලීම නොසලකා හැරීම ඔහුගේ හෝ ඇයගේ දුරුගුණයක්වීමයි. දෙවියන්වහන්සේට එවැනි දුරුගුණයක් නැති බවත්, ඉල්ලීම ඉටුකර දෙන බවත් පවසමින් පවත්නා ගුණය දක්වයි. එම ගුණය අතිතයේද ප්‍රකට කර ඇති බව පවසයි. ඒ නිසා මේ ඉල්ලීමක් ඉටුකර දෙන්න යැයි ඉල්ලා සිටියි. මේ ගුණය ක්‍රියාත්මකවුණු වහාම දෙවියන්වහන්සේගේ පින වර්ධනය වේ. දෙවියන්ගේ ආයුධ පවතින්නේ මනුෂ්‍යයන් විසින් දෙනු ලබන පුණු මහිමයෙන් බව බොඳේ ඉගැන්වීමයි. ඒ අනුව දෙවියන්ගේ පැවැත්ම තව තවත් ක්‍රියාත්මක වීම එක් ක්‍රියාවකි. අනෙක් ක්‍රියාව වන්නේ දෙවියන් වහන්සේගේ කිරිතිය ලොව පුරා විශේෂයෙන්ම දරුවන් නොමැති කාන්තාවන් අතරේ හා ඔවුන්ගේ මුවවුන් හා යෙහෙලියන් අතරේ පැතිර යාමයි. මේ අනුව එකම පදනයෙන් එකම විට ගුණයත්, ක්‍රියාවත් එකට බැඳෙමින් ක්‍රියාත්මකවීම සහකියමන් අලංකාරයේ ස්වභාවයයි.

යම ක්‍රියාවක් පළමුව සිදුකර හෝ සිදුවී අවසන්වූ පසු ඒ ක්‍රියාවේ ප්‍රතිඵලයක් වශයෙන් ලැබෙන යහපත් හෝ අයහපත් විජාකය හෙවත් එලය එකම පදනයකින් හෝ එකම නිර්මාණයකින් පැවැසීම තිබුණින් හෙවත් තිද්‍රිජනාලංකාරයයි (සිරිපාල, 2020: 152). සැලැලිහිණී කතුවරයා මෙම අලංකාරය 104 වැනි පදනයට යොදාගෙන තිබේ. පදනයේ පළමුවෙන්ම සිදු වන ක්‍රියාව වන්නේ විභිජණ දෙවියන් රත්නාවලි තම් සුන්දර බිසවට දරුවකු ලබාදීමයි. එය සිදු කරන්නේ තමන්ගේ දිවැස් බලය හා මහත්වූ කරුණාව පෙරටු කරගෙනය. දරුවකු ලබාදීමේ ප්‍රතිඵලය වන්නේ ඒ දරුවා පළමුවැනි පරාක්‍රමබාහු රුපු නමින් ලංකාවට අධිපති වීමයි; එනම් රජවීමයි. මේ අනුව

පළමුව ක්‍රියාවන් අතහැරුව එහි එලයන් මේ පදනයෙන් පෙනෙන්. එය තිබූගනාලංකාරයයි. තිබූපුන් සඳහා යොදාගත් සැලලිහිණී පදනය මෙසේ සඳහන් කළ හැකිය.

විසොවට පළමු රත්නාවලි නම් සෞඛ්‍රුති

සහතුට දෙවු වී හිමි දිවැසින් කුමුණු පිරි

මෙකලට ඉසුරු වී පැරකුම් රජ කුමරු

පළකොට කිමෙක ඔබ සොද තෙද බල මහරු (සේනානායක, 2018: 219)

කිසියම් අයකුගේ හෝ කිසියම් දෙයක හෝ යම් ගුණයක් හේතු කරගෙන එය මහ උතුමකුට හෝ මහත්වූ දෙයකට හෝ සම කොට දක්වතොත් එය සමයේ හෙවත් තුළනයෝගිතාලංකාරය නමින් හඳුන්වයි (සිරිපාල, 2020:148). යමෙකුගේ ගුණ හෝ යම් වස්තුවක ලක්ෂණ හෝ තුළනය කොට ඒවා ඉක්මවා වර්ණනාවට ලක්ෂන දෙය උසස් කොට පෙන්වීම මේ අලංකාරයේ ප්‍රධාන ලක්ෂණයයි. තුළනයකට වඩා මෙයින් මතු කරන්නේ සමානත්වයක් බව ඇතැමෙකුගේ අභ්‍යන්තරයයි (සම්පත්, 2016: 303). සැලලිහිණී කතුවරයා 90 වැනි පදනයේදී පමණක් මේ අලංකාරය හාවිතකර තබේ. අලංකාරය විමර්ශනයට පුරුවයෙන් පදනය කියවා අවබෝධ කරගැනීම වැදගත් වේ.

ලෙවි හට තමන් නම කිව රිසි දෙන විසිනි

දෙවි තුරු සුරකි සුරමිණී සරි ද කෙලෙසිනි

පවි රෝ දුකුදු දුර ලන පොකුරම හසිනි

දෙවි වෙද ඇසෙන පමණකි වියතුන් බසිනි (සේනානායක, 2018: 197)

විහිඡණ දෙවියන් වර්ණනා කිරීමේදී ඔහුගේ ගුණ දෙකක් මතු කරයි. කැමැති කැමැති වස්තු දීමේ හැකියාව එකකි. අනෙක් ගුණය වන්නේ රෝග සුවකිරීමයි. විහිඡණ දෙවියන්ට අදත් පූජා පවත්වමින් මිනිසුන් ඉල්ලා සිටින්නේ යම් වස්තුවක් ලැබීම හෝ ඇතිවී තිබෙන රෝග සුව කිරීමකි. සැලලිහිණී සංදේශය රවනා වන සමයේත් සමාජයේ මෙම ලක්ෂණය මූල්‍රුසු ගෙන තිබුණු බවත්, ඒ වෙනුවෙන් දෙවියන්ට පුද් පූජා පැවැත්වූ බවත්, කතුවරයාත් විහිඡණ දෙවියන් දැඩිව විශ්වාස කළ බවත් පදනයෙන් ඉගි කරයි. කැමැති කැමැති වස්තු දීමේ හැකියාවෙන් යුක්ත ලෝකයේ සිටින ඉහළම තැනැත්තන් මෙන්ම වස්තුන් සමග විහිඡණ දෙවියන් හා තුළනය කිරීමේ (සසදා බැලීමේදී) එයින් උසස් උසස් තත්ත්වයෙන් සිටින්නේ මේ දිව්‍ය රාජයාම බව පවසයි. කැමැති කැමැති වස්තු දීමට ලෝකයේ ප්‍රසිද්ධම එමෙන්ම එම හැකියාවෙන් යුක්ත වස්තුන් යැයි සැලකෙන්නේ දෙවිලොව ඇතැයි සැලකන දිව්‍ය වෘක්ෂයන්, සුරකියෙනුවන්, වින්තාමාණිකායන්ය. එහෙත් මේ විහිඡණ දෙවියන් හා තුළනය කර බැලීමෙන් ඒ වස්තුන් තුනට විහිඡණ දෙවියන් අහිභවා සිටීමට නොහැකිය. එයට හේතුව වන්නේ ඉහත වස්තුන් තුනම සිදු කරන්නේ දෙවියන්ට අවශ්‍ය කැමැති කැමැති දේ දීම පමණි. එහෙත් විහිඡණ දෙවියන් දෙවියන්ටත්, මිනිසුන්ටත් කැමැති කැමැති වස්තු ලබා දෙයි. එම තුළනයෙන් විහිඡණ දෙවියන් උසස් තත්ත්වයෙන් තැබිය හැකි බව පවසයි; සම කළ නොහැකි බව කියයි. දෙවැනි ගුණය වන්නේ රෝග සුවකිරීමේ හැකියාවයි. දෙවි ලොව දිව්‍ය වෙවදාවරයෙක් ඇත. ඔහුගේ නම පවා ඇසෙන්නේ උග්‍රත්වන්ගේ සාකච්ඡාවලදී පමණි. විහිඡණ දෙවියන් හා දිව්‍ය වෙවදාවරයා තුළනය කිරීමේදී ජයග්‍රහණයම හිමි වන්නේ විහිඡණ දෙවියන්ටය. එයට හේතුව විහිඡණ යන නාමය ඇසු පමණින් වා, පිත්, සෙම් යන තුන් දොස් කිපීමෙන් හෝ පුරුව පාප කරමයන්ගේ විපාකයකින් හෝ සැදෙන ඕනෑම රෝගයක් වැළදුණු පුද්ගලයකුට එම රෝගයේ සලකුණක්වත් ඉතිරි නොකාට සුවපත්හාවය ලබාදීමේ හැකියාවක් ඇති බැවිනි. එහෙත් දිව්‍ය වෙවදාවරයාට සුව කළ හැක්කේ වා, පිත්, සෙම් ආදි රෝග පමණක් බවත්, පුරුව පාප කරමයන්ගෙන් වුණු රෝග සුවකිරීමට

නොහැකි බවත් පවසයි. ඒ නිසා දිවා මෙවදාවරයා හා තුලනයකිරීමේදී විහිජණ දෙවියන් එයින්ද උසස් තත්ත්වයෙන් සිටියි. මෙලෙස ලෝකයේ උසස්ම යැයි සැලකෙන වස්තුන් හෝ සත්ත්වයන් හෝ සයදා එයින් ප්‍රමුඛ වන බව පැවසීම සමයේ අලංකාරයෙන් සිදු වේ. සැලලිහිණි කතුවරයා සමයේ අලංකාරය යෙදිය යුතු සූදුසුම ස්ථානය කුමක් දැයි හඳුනාගෙන ක්‍රියාත්මක වී ඇත.

අනිමත පුද්ගලයකට හෝ සත්ත්වයකට හෝ යම් දෙයකට හෝ නිරෝගී සුවය, දීර්සායුෂ්, ජයග්‍රහණය, සමඟ්ධීමත් බව, පැවත්ම ආදිය සලකා ආයිරවාදය හෝ ආරක්ෂාව හෝ ආදරයෙන් ප්‍රාර්ථනාකිරීම ආසි හෙවත් ආයිරවාදාලංකාරය නමින් හඳුන්වයි (සිරිපාල, 2020: 154). සැලලිහිණි කතුවරයා 01 පද්‍යය, 94 පද්‍යය, 103 පද්‍යය, 108 පද්‍යය ආසි අලංකාරයෙන් සරසා තිබේ. 94 පද්‍යයෙන් මේ අලංකාරය විමසා බලමු. 'විබිජණ නම් සුරවර දෙසැර' යනුවෙන් පද්‍යයේ සිවුවැනි පාදයේදී විහිජණ දෙවියන්ට ආයිරවාද සලසයි. මේ ලක්ෂණය පැවසීමට පෙර තවදුරටත් දෙවියන්ගේ හැකියාවන් දක්වමින් ඒවා තවත්වත් ආරක්ෂාවීමටත්, වර්ධනයීමටත් ආයිරවාද කරයි. මෙහිදී රවකයා දෙවියන්ගේ ස්ථීරසාර ගුණය මහාමේරු පර්වතයට සමාන කරයි. මේ දෙවියන් වහන්සේ කිසීම අවස්ථාවක කිසිව හේතුවක් නිසා නොසැලෙන බවත් එය එසේම පවත්වාගෙන යාමට හැකි වෙවායි ප්‍රාර්ථනා කරයි. අවශ්‍ය තැන්වලදී තමන්ගේ බලය, ගක්තිය, තේත්ස සුරුයා මෙන් පුද්රේණය කරන බවත් එය අඩුකර නොගෙන දිගටම පවත්වාගෙන යාමට හැකිවේවායිද ප්‍රාර්ථනා කරයි. අවශ්‍ය තැන්වලදී හිත උණුවන ස්වභාවයෙන් යුත්ත බවත්, සෞම්‍ය ගුණය රදී ඇති බවත් එම ගුණයත් දිගටම පවත්වා ගන්නා ලෙසත් පවසයි. ගාම්පීර ගුණයෙන් මහ මූහුදේ ගැහුර හා සමාන බවත්, ගරීර කාන්තියෙන් අහස මෙන් බවත්, ප්‍රයාවෙන් බෘහස්පති වැනි බවත් පවසා එම ගුණ තවදුරටත් පවත්වා ගැනීමටත්, වර්ධනය කරගැනීමටත් හැකිවේවායි ප්‍රාර්ථනා කරයි. පද්‍යය අවසානයේදී බොහෝ කළක් යෙහෙන් දීර්සායුෂ් සහිතව ජ්වත්වේවායිද ආයිරවාද ප්‍රාර්ථනා කරයි. සැලලිහිණි කතුවරයා කෘතිය සාර්ථක කරගැනීමට මේ අපුරුව අලංකාරයද යොදාගෙන ඇත. උදාහරණ පද්‍යය මෙසේ සඳහන් කළ හැකිය.

තර සර සුනෙර තද තෙද දිමුතු	දියවුර
පුවතර ගැඹුර සමුදුර කැලුම	නිලඹර
සොම්බර පවර නිසයුර තුවන	සුරගුර
සුරවර දෙසැර විබිජණ නම් කැලැණි	පුර (සේනානායක, 2018: 204)

### 3. සමාලෝචනය

තොටගමුවේ රාජුල හිමි සැලලිහිණි සංදේශයේ පද්‍යවලට අලංකාර දහතුනක් (13) යොදාගෙන තිබේ. මේවා ප්‍රශ්නයේ මට්ටමේ පද්‍ය රවනාය. සිවුපද පද්‍යයට අලංකාර රසවත්ව යොදාගන්නේ කෙසේද? යන්න උගෙන්වන පාඨමක් බඳුය. සැලලිහිණි සංදේශය අධ්‍යයනය කිරීමෙන් එහි ඇතුළත් අලංකාර සියල්ලම හඳුනාගැනීමට මෙහිදී හැකියාව ලැබුණි. බහුලව හාවිත කර ඇත්තේ ස්වභාවෝක්ති අලංකාරය, උපමා අලංකාරය සහ රුපකාලංකාරයයි. මෙයට අමතරව තම අදහස් රසවත්ව පද්‍යයට එකතු කිරීමට අතිශයෝක්ත්‍යාලංකාරය, උත්ප්‍රේක්ෂාලංකාරය, 'පිය' අලංකාරය, උදාත්තාලංකාර, සමාසේත්ත්‍යාලංකාරය, උග්‍ර්‍යෝත්ස්වී අලංකාරය, ග්ලේෂ අලංකාරය, සහෙළ්ක්ති අලංකාරය, තිදුරේණාලංකාරය සහ ආයිරවාදාලංකාරය හාවිත කර තිබේ. කාව්‍යාද්රේණය හා සියබේශ්ලකරය ආදි අලංකාර ගාස්තුය උගෙන්වන කෘතිවල ඇතුළත් නියමයන් අනුව අලංකාර යොදාගෙන තිබේ. ආයුතික පද්‍ය රවකයන්ටත්, අලංකාර ගාස්තුය අධ්‍යයනය කරන අයටත් සැලලිහිණි සංදේශයේ පද්‍ය රවනා අතිශය උපකාරීවනු ඇත.

## පරිදිලිත මූලාශ්‍ය

- ඉන්දික සම්පත්, බිජේත් හෝ.ව. (2026). සියලුස්ලකර අර්ථ දීපනී. කොළඹ: ඇස්. ගොඩගේ සහ සහෙරයෝ.
- ගුණසේකර, බන්දුසේන. (2013). කොට්ටෙ යුතුයේ සංදේශ කාච්. කොළඹ: සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව.
- ඡයසේකර, මාලා වසන්ති. (2018). කොට්ටෙ යුතුයේ සන්දේශ කාච් හා තොගමුවේ හී රඟල හිමියෝ. කොළඹ: ඇස්. ගොඩගේ සහ සහෙරයෝ.
- ද තාබා, විවිධන්. (සංස්.), (2015). සැලැලිහිණී සංදේශ. කොළඹ: ඇස්. ගොඩගේ සහ සහෙරයෝ.
- ප්‍රස්සිලේල්ල, මී.එන්., (2009). සිංහල සංදේශ කාච්. දන්කොටුව: ව්‍යාපනා ප්‍රකාශකයෝ.
- පේමරතන, වැලිවිටියේ සහ දේවානන්ද හඳුශසේකාට, (සංස්.), (2001). කාච්චාදර්ශය. කොළඹ: සමයවර්ධන පොත් ප්‍රකාශකයෝ.
- මුතිදාස, කුමාරතුංග. (1946). සැලැලිහිණී විවරණය. කොළඹ: ඇම්.ඩී. ගුණසේන සහ සමාගම.
- විජයතුංග, හරිශ්වන්ද. (2017) ප්‍රායෝගික සිංහල ගබ්දකෝෂය. මරදාන: ඇස්.ගොඩගේ සහ සහෙරයෝ.
- විතානගේ, සිරසේන. (2015). සංදේශ විවරණය. බත්තරමුල්ල: සම්බන්ධ ප්‍රකාශන.
- සිරිපාල, නොමන්. (සංස්.), (2020). සියලුස්ලකර. කොළඹ: ඇස්. ගොඩගේ සහ සහෙරයෝ.
- සේනානායක, ජී.එස්.ඩී., (සංස්.), (2018). සැලැලිහිණී සංදේශය. කොළඹ: පුද්ගල ප්‍රකාශකයෝ.